

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය



ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය

මහජනතාවට කෙරෙන දැන්වීමයි

ඩිරෝන් යානා ඇතුළු නියමුවන් රහිත ගුවන් යානා මෙහෙයවීම අත්හිටුවීම

2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනතේ 80 වැනි වගන්තියට අනුව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නිකුත් කරන ලද විශේෂ බලපත්‍රයක් සහිතව සහ ඔහු විසින් පනවනු ලබන විශේෂිත නියමයන් හා කොන්දේසි වලට අනුකූලව මිස, කිසිදු පුද්ගලයෙකු විසින් නියමුවෙකු නොමැතිව පියාසර කළ හැකි ගුවන්යානයක් ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුළ මෙහෙයවනු ලැබීම නොකළ යුතුය.

නියමුවෙකු රහිත ගුවන්යානා මෙහෙයවනු ලැබීම පිණිස බලපත්‍රයක් ලබාගැනීම සඳහා සපුරාලියයුතු අවශ්‍යතා සහ එවැනි ගුවන්යානා මෙහෙයවීමේදී පිළිපැදිය යුතු නියමයන් සහ කොන්දේසි, ඉහතකී පනතේ 121 වගන්තිය යටතේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අංක එස්.එල්.සී.සී.එස්-53 සහ "නියමුවකු නොමැති ගුවන්යානා මෙහෙයවීම පිණිස සපුරාලිය යුතු අවශ්‍යතා (මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති / දුරස්ථ නියමු ගුවන් යානා / ඩිරෝන් යානා)" - (Requirements for Operation of Pilotless Aircraft (Unmanned Aerial Vehicles Unmanned Aircraft Systems /Remotely Piloted Aircraft/Drones)-) යන මාතෘකාව යටතේ නිකුත්කරනු ලැබ ඇති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිතීන් (Implementing Standards) මගින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් වර්තමාන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉහත කී පනතේ 38 වැනි වගන්තිය ප්‍රකාරව, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියමුවෙකු රහිත ගුවන්යානා මෙහෙයවනු ලැබීම පිණිස නිකුත් කරනු ලැබ ඇති සියලුම බලපත්‍ර වල වලංගුභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු අත්හිටවනු ලැබ ඇති බැවින් කිසිදු පුද්ගලයකු විසින් ඩිරෝන් යානා ඇතුළු කවර හෝ ආකාරයක නියමුවකු රහිත ගුවන්යානයක් ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ මෙහෙයවීම නොකළ යුතු බව මෙයින් දැනුම් දෙමි.

වලංගු අවසරයකින් තොරව ඩිරෝන් යානා ඇතුළු කවර හෝ ආකාරයක නියමුවන් රහිත ගුවන්යානයක් මෙහෙයවනු ලබන වන ඕනෑම පුද්ගලයෙකුට සිවිල් ගුවන් සේවා පනතෙහි 107 වගන්තිය යටතේ වරෙන්තුවක් නොමැතිව පොලිස් භාරයට ගත හැකිය. 2010 අංක 14 දරණ පනතේ 103 වන වගන්තිය යටතේ එවැනි තැනැත්තෙකු වරදක් සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියේ වරදකරු කරනු ලැබූ විට, එස්.සී.ආර් 25,000/= (ආසන්න වශයෙන් රු. 6,300,000) නොඉක්මවන දඩයකට හෝ වසර දෙකකට නොවැඩි කාලයක සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කරනු ලැබිය හැක.

එච්.සී.සී. නිමලසිරි
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් හා
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජර්ධන විධායක නිලධාරියා